

ව්‍යුත්ප්‍රගති න්‍යායපත්‍රය පිළිබඳව යුරෝපයේ වැඩින කනස්සල්ල

Growing concerns in Europe over Trump agenda

2016 නොවැම්බර් 26

නිකල “පලමුවෙන් අමරිකාව” යන ආර්ථික න්‍යායපත්‍රය හා ගෝලිය ආර්ථිකයේ ස්ථාවරත්වය පිළිබඳ එහි ඇගුවම්, වෙළඳ ගැටුම් හා මූල්‍ය කළබඟෙනි වලට තුළුදෙනු අනෙකි යුරෝපීය පාලක කොටස් කළබලයට පත්ව සිටිති. දෙසැම්බර් 8දා පැවත්වීමට නියමිත යුරෝපීය මහ බංකුවේ පාලක මන්ධිලයෙනි නිරනාත්මක රස්ක්‍රීම මූල්‍කරගෙන මේ සතිය මූල එය නිකුත් කළ මූල්‍ය ස්ථාවරත්ව විමසුම තුළ මෙම කැලෙපිම ප්‍රකාශයට පත්වේ.

පොලී අනුපාතික එතිහාසික පහත් මට්ටම්වල තබාගනිමින් මූල්‍ය ස්ථාවරත්වය පවත්වාගැනීමේ ව්‍යාපාරයක් ලෙස තුළාත්මක කරන බංකුවේ ප්‍රමානාත්මක ලිඛිල් කිරීමේ වැඩසටහන යටතේ, සෑම මසකම යුරෝපීලියන 80ක වටිනා බංකුමිකර මුදල ගැනීම, රස්ක්‍රීමේද ව්‍යාපාර බලනු ඇතේ. නිල වශයෙන් එම වැඩසටහන මාර්තු මාසයේදී අවසන් වීමට නියමිත අතර යුරෝපී මහ බංකුව ආන්තික මාහ මූදල සැපයුම පවත්වාගැනීම පිනිස එය දීර්ଘ කිරීමට අපේක්ෂා කරයි.

එහෙත් ව්‍යුත්ප්‍රගති පත්වීමත් සමඟ අමරිකානු බංකුමිකර ප්‍රතිලාභ ඉහළ නැගීමට පවත් ගැනීම නිසා එම සැලකුම් අර්බුදුයට ගොස් ඇතේ. ලාභයේ ප්‍රධාන ප්‍රසාරනයකට තුළුදෙනු ඇති, යටිතල ව්‍යුහ යෝජනා තුම පොදුගලීකරනය හා ව්‍යාපාරවල බඳ අනුපාතික සෘජුවම කපා හැරීම තුළින්, ආර්ථික ජාතිකවාදය හා දැවැන්ත බඳ සහන සැලකීමේ පදනම මත පිහිටි ව්‍යුත්ප්‍රගති තුළාත්මක ගැන බලාපොරාත්තු රඳවුම්න්, බොලර් බ්ලියන ගනන් මූදල ආන්ඩුවේ නයකරවල සිට කොටස් වෙළඳපොලවල් කරා ගළා ගියේය.

යුරෝපීය මහ බංකුව දැන් මූහුන දෙන්තේ, යුරෝපීලිය වැඩිනයේ පොලී අනුපාතික පහත මට්ටමක තබා ගැනීමේ එහි උත්සාහය, අමරිකාවේදී එය එහි විරද්ධ පැත්තට ගමන් කිරීමේ තත්ත්වය සමඟ ගැවෙන කොන්දේසි වලටය.

එහෙත් මූදල වෙළඳපොලවල ක්ෂේත්‍රීක වලනය පිළිබඳ කනස්සල්ලට වැඩි දෙයක් මෙහි පවතී. බංකුව කෙළින්ම ව්‍යුත්ප්‍රගති නැති නමුත්, ඔහුගේ පත්වීමේ ඇගුවම් හා අමරිකානු පාලක පන්තිය ඒ මත සිදුකරනු ඇති වෙනස්කම් පිළිබඳව යුරෝපීය මූල්‍ය ව්‍යාපාරයෙන් දැක්වන හිතිය වඩාත් පුළුල් ලෙස එයට අනුළත්ව තිබේ.

යුරෝපී මහ බංකුවේ ප්‍රවාත්ති නිවේදනයකට අනුව, “බංකුමිකර මුදල පහත වැටීම හා ආන්ඩුවේ නය ගිනුම් වෙළින් මූදල ඉවත ගළා යාමට තුළුදී ඇති බංකුමිකර පොලී ඉහළ යාම නිසා ගෝලිය වත්කම් හරියැස්සීමට සම්බන්ධව යුරෝපීලිය වැඩින ස්ථාවරත්වය මූහුන දෙන අවදානම් වැඩිවි” ඇතේ. “යුරෝපීලිය වැඩිනයේ මූල්‍යම ස්ථාවරත්වය පිළිබඳ ඇගුවම්, අමරිකාවේ ආර්ථික පිළිවෙත් කෙරෙනි දැක්වන සාමේදිකම මේ අවස්ථාවේදී අතිශයින්ම අනිශ්චිතය. අමරිකාවේ උද්ධිමතන අනුපාතික හා පොලී අනුපාත ඉහළ යාම පිළිබඳ බලාපොරාත්තු ඉවතට ගැලීම පිළිබඳව ඇතිකළ හැකි බලපෑම තුළින් හා වෙළඳ ආර්ථික භරණ සෘජුවම යුරෝපීලිය වැඩිනයේ බලපෑස් හැකිය.”

“හැකිලෙන ආර්ථික වර්ධනයක් නිසා කළාපය පුරා ලාභ පිළිබඳ පවතින මද බලාපොරාත්තු හමුවේ යුරෝපීලිය වැඩිනයේ බංකු සැලකිය යුතු තරම් දුබල තත්ත්වයක පවතියි.”

බොහෝකොටම යුරෝපී මහ බංකුවේ ආන්තිකව ලාභ මූල්‍ය ප්‍රතිපත්ති නිසා, මැති වසරවල වේගයෙන් වර්ධනයට ඇති බංකු නොවන මූල්‍ය ක්ෂේත්‍රීයෙන් ආයෝජන අරමුදල වැඩි හරියක්, දුරුණු බලපෑමකට හැකිව ඇතේ. ඒවා දැන් දුවැඩිලතාවය අතින් තරගකාරී නොවන තහනකට වැටී ඇතේ. වෙනත් වචන වලන් කිවහොත්, පවත්වාගෙන ගිය පහත් පොලී අනුපාත න්‍යායපත්‍රය මත වාරැලී සිටිම නිසා අරමුදල, අමරිකානු පොලී අනුපාත වැඩිවිමට පවත්ගැනීමත් සමඟ අර්බුදුයට මූහුනපානු ඇතේ.

එම මහ බංකු වාරැතාවට අනුව, අමරිකානු ජාතිකවරනයෙන් පසුව ගනවු සතිය තුළ ගෝලිය බංකුමිකර මුදල කිරීම් බොලර් ව්‍යාපාරයකට සමාන විනිශ්චයින් පිරිනි ඇතේ. ක්ෂේත්‍රීක දැක්ම අනිශ්චිත වන තුළ හමුවේ “නැගී එන ආර්ථිකයන් දුබල විම හා

ලොව පුරා දේශපාලන අනිස්ථීර හා වය වයිවන තත්ත්වය, හඳුනී වෙනස්වීම් (අමෝරකාවේ පොලී අනුපාත ඉහළයාම) කැලැංගීම් තවත් දැඩි කරනු ඇතේ.”

බොලරය හා පොලී අනුපාත ඉහළ යාම නිසා නගී එන ආර්ථිකයන් බෙහෙවින් අඩුමාන තත්ත්වයකට ඇදු දමා තිබේ. එය වසර 13ට පසුව උපරිම අඩුමාන තත්ත්වයක පවතියි. බොලර් වලින් නියමවි ඇති එම රටවල නයෙහි අගය ඉහළගාස් නය බර වයි කරනු ඇතේ.

ව්‍යුත්ප්‍රග්‍රහණ ආර්ථික න්‍යායපත්‍රය විසින් සලකුනු කරනු ලබන අමෝරකානු ආර්ථික පිළිවෙශේ මාරුව, ඉතාම් බැංකු ක්‍රමය මූහුනජා සිටින වයෙහි අර්බුදය පාලනය කර ගැනීමට යුරෝ මහ බැංකුව දරන උත්සාහය හමුවේ මතුව ඇති ගැටුලු නිසා තවත් උගු අතට හැරී තිබේ. ඉතාම් බැංකු සතුව යුරෝ බිලියන 200ක අත්‍යුත්‍ය නය ද ඇතුළුව බිලියන 360ක බොල් නය ප්‍රමානයක් ඇතේ.

මේ සතියේ ගිනිස්සල් විධිමිස් පත්‍රය වාර්තා කළ පරදි, රටේ පොහොසත්ම ප්‍රදේශයක් වන විනිවේ ක්‍රියාවෘතිය ප්‍රධාන බැංකු දෙකක කොටස් වට්නාකම් මගින් මූල්‍ය සංඛ්‍යාව සලකුනු කරයි. ඉන් එක් බැංකුවක කොටස් අගය 2014 පැවති යුරෝ 40.75 සිට අද වන වට ගත 10 දක්වා පහත වැටි ඇතේ. අනෙකෙහි කොටස් මිල යුරෝ 62.50 සිට ගත 10 දක්වා ප්‍රමාණයක් ඇතේ.

රටේ බැංකු ක්‍රමය, දෙසම්බර් 4දා පැවත්වීමට නියමිත ව්‍යවස්ථාව පිළිබඳ ජනමත විවාරනයෙන් අගමැති මැවියේ රෙන්සි පරාජයට පත්වුවහාත්, තවදුටත් අස්ථාවර වනු ඇතේ. එහිදී “නැති” යන මතය වෙනුවෙන් පෙනී සිටින දක්ෂිනාංශික ජනතාවාදී පක්ෂ, අමෝරකාවේ බොනල්ඩ් ව්‍යුත්ප්‍රග්‍රහණයෙන් තවත් ගක්තිමත්වී සිටිති. “නැති” ජන්දය ජයගත්තා බව පෙනුණාත් තමා ඉල්ලා අස්ථාවන බවට රෙන්සි කර ඇති තරජනය හමුවේ, මූල්‍ය අස්ථාවරත්වය පැතිර යන දේශපාලන අර්බුදයකට තුළුදෙනු ඇති බවට බිඟේ පැතිර යයි.

එහෙත් ඉතාලියානු අර්බුදය, දැවන්ත මූල්‍ය අයිස් කුට්‍යියක තුඩික් පමනි. යුරෝ මහ බැංකු වාර්තාවට අනුව, බැංකුවල ලාභදායකත්වයට තරජනයක්ව ඇති ප්‍රධාන ව්‍යුහාත්මක අනියෝගයන්, “සම්භර යුරෝ ප්‍රදේශවල බැංකු ක්ෂේප්‍රත්‍යුද අධි බාර්තාවෙන් යුතුවන තත්ත්වය ද සමග රටවල් ගතනාවක අත්‍යුත්‍ය නය තොග පැවතිගෙන යාම” සමග බැඳී ඇතේ.

මෙය, මූල්‍ය ක්‍රමයට අනුක්‍රමයෙන් ගොඩ ඒශ්‍යත හැකිවන පරදි, ඉහළ වර්ධන වේගයක් අත්කර ගැනීමේ බලාපොරොත්තුවෙන්, මහ බැංකුවේ මැදිහත්වීම හරහා ගැටුලු පාලනය කරගැනීමට

උත්සාහ කරමින්, 2008 මූල්‍ය සංඛ්‍යාවේ පසුව යුරෝපිය මූල්‍ය වෘත්තින් විසින් ගනු ලැබේ, බැංකු උබලතා පිටුනොදුකීමේ තීන්දුවල උරුමයයි. එම වර්ධනය කිසිදා අත්කර නොගත් ඇතර මූල්‍ය වසංගතය උගු වී ඇතුවා පමනි.

ජනාධිපති ව්‍යුත්ප්‍රග්‍රහණ ආර්ථිකයේ අතිවිය හැකි පර්වර්තනය කවර දිසාවකට යොමුවනු ඇතේ ද යන කන්සේසල්ල මූල්‍ය වෙළඳපොලට පමනික් සිමාවී නැතේ. එය වාත්‍යාපිත ක්ෂේප්‍රත්‍යුද පැතිර ගොස් ඇතේ. මැතිවරනයට පෙරාතුවම අන්තර් පයිනික් හමුල්කාරිත්ව ගිවිසුමට ව්‍යුත්ප්‍රග්‍රහණ වර්ධනය ප්‍රකටව තිබුන ද පසුගිය සඳහා ඔහු පැවත්වූ කෙටි ව්‍යුත්ප්‍රග්‍රහණ හමුවේදී නිවේදනය කළ පරදි එය පෙරමුනට හා හර මදුට ගැනීම පිළිබඳ පත්‍රිකිය: අමෝරකාව සිය අවශ්‍යතා ආක්‍රමනකාරී ලෙසින් ඉදිරියට ගෙනයාමේ පදනම මත, ලේඛක වෙළඳ සම්බන්ධතාවන්හි නව අවධියක් එලඹු නිබෙන බව දැනුම් දෙයි.

මෙම න්‍යායපත්‍රයේ ගාමක බලය හා අමෝරකානු පාලක පන්ති කොටස් අතරින් එයට ලැබෙන සහයෝගය මූල්‍යය තිබෙන්නේ ආර්ථික ක්‍රියාවලින් තුළය. මේ වසරේ ලේඛක වෙළඳාමේ වර්ධනය සියයට 3ක් පමනි. එය 2008 මූල්‍ය අර්බුදයට පෙර වසරවල පැවති තත්ත්වයෙන් බාගෝකටත් වඩා පහත් මට්ටමකි. 2011 වසරේ පැවත්ගත් පහත වැට්ටෙමේ ප්‍රවනතාව ඉදිරියට යාමක් එය සලකුනු කරයි. ගෝලිය වෙළඳපොලවල් හා ලාභය සඳහා වන අරගලය වඩා වඩාත් තියුනු වෙමින් තිබේ.

යුරෝ මහ බැංකු මූල්‍ය ස්ථාවරත්ව විමසුම පිළිබඳව පැවත්වූ මාධ්‍ය සමුළුවේදී එහි උප සභාපති වික්වර් කොන්සේප්නිසියේ, වෙළඳාම පිළිබඳ සිය කන්සේසල්ල පළ කළේ, “අපි දුබල ලේඛක වෙළඳාමේ නව අදියරකට පිවිස සිටින්නෙමු. ඒ පිටව ආර්ක්ෂනවාදී පියවර මාලාවක් ගනු ලැබුණාත්, ලේඛක වෙළඳාමට හා ලේඛක වර්ධනයට පහර වැඳිනු ඇතේ” යනුවෙන් පවසමිනි.

ඉතිහාසය, විශේෂයෙන්ම 1930 ගනත්, පෙන්වා තිබෙන පරදි, එවත් ආර්ථික කැලැංගීමක් යුද්ධය සඳහා කොන්දේසි සකස්සන්නේය. ව්‍යුත්ප්‍රග්‍රහණයේ සම්පූර්ණ විසින්තරය තවමත් හෙලිවී නොතිබුන ද අමෝරකානු මූල්‍ය හා දේශපාලන සංස්ථාපිතයෙන් ඔහුට ලැබේ ඇති පිටුබලය සලකුනු කරන්නේ, ඔහුගේ ආක්‍රමනකාරී “පලමුවෙන් අමෝරකාව” යන න්‍යායපත්‍රය, අමෝරකානු පාලක පන්තියේ දුරදිග යන යල හඳු ගයේම පිළිබඳ ප්‍රකාශනයක් බවයි.

නික් බ්‍රිමිස්